



දිවිනෑගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
வாழ்வின்களமுச்சி அபிவிருத்தி திணைக்களம்
Department of Divineguma Development

1වන අධියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
1ம் கட்டடம், 4 வது மாடி, செத்திரிபாய பத்தரமுல்ல
1st 4th floor, Sethsiripaya, Battaramulla

මගේ අංකය } DDD/HO/MF/05/02/
எனது இல }
My No } 08/වක්‍රලේඛ

ඔබේ අංකය }
உமது இல }
Your No }

දිනය } 2016.11.22
திகதி }
Date }

දිවිනෑගුම ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක :- 2016/08

සියළුම දිවිනෑගුම ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති,
කළමණාකරු වෙත,

දිවිනෑගුම ප්‍රජාමූල බැංකු සාමාජික අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් සඳහා ළමා ගිණුම් විවෘත කිරීම.

01. හැඳින්වීම.

දිවයින පුරා විහිදී ඇති දිවිනෑගුම ප්‍රජාමූල බැංකු 1074 ජාලය හරහා දිවිනෑගුම සහනාධාරලාභී පවුල් ඇතුළු අඩු ආදායම් ලාභීන්ගේ පාසැල් අධ්‍යාපනය ලබන හා අනිකුත් සියළුම දරුවන් සඳහා දිවිනෑගුම ප්‍රජාමූල බැංකුවේ මූලිකත්වය මගින් ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබයි.

02. අරමුණු

- 02.01. දිවිනෑගුම සහනාධාරලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්, මෙන්ම දරු දැරියන් හට ඉතිරි කිරීම් පුරුද්ද හුරු කිරීම.
- 02.02. කැකුළු/ සිසුරක ළමා ඉතුරුම් ප්‍රවර්ධනය තුළින්, ඉතුරුම් ඒකරාශීකරණය ඉහළ නැංවීම.
- 02.03. දිවිනෑගුම ප්‍රජාමූල බැංකු වැඩසටහන පිළිබඳ වඩාත් ආකර්ශනයක් ලබා ගැනීම.
- 02.04. දිවිනෑගුම ප්‍රජාමූල බැංකුව, සමාජ සත්කාර්යකට උරදීම.

03. ඉලක්ක ගත කණ්ඩායම

- 03.01. දිවිනෑගුම ප්‍රජාමූල බැංකුවෙහි, සමාජිකත්වය ලබාගත් සියළු සාමාජිකයින්ගේ දරු දැරියන් මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබනු ඇත. එහිදී ආරම්භක තැන්පතු මුදල ලෙස රු.100ක් බැංකුව විසින් ලබාදෙනු ලැබේ.
- 03.02. දැනටමත් දිවිනෑගුම ප්‍රජාමූල බැංකුවෙහි කැකුළු/ සිසුරක ළමා ගිණුමක් ආරම්භ කර නොමැති දරුවන් සඳහා නව ළමා ගිණුමක් ආරම්භ කළ යුතුය.
- 03.03. මීට අමතරව අනිකුත් දරුවන් සඳහා .

03.04. ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කළ යුතුය. එහිදී බැංකුව විසින් ආරම්භක තැන්පතු මුදල තැන්පත් කරනු නොලැබේ.

04. ගිණුම් ආරම්භ කිරීම.

04.01. නව කැකුළු/ සිසුරක ළමා ගිණුමහි ආරම්භක තැන්පතු මුදල දිවිනැගුම ප්‍රජාමූල බැංකුව මගින් දැරිය යුතු අතර, එම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා එම දරුවා හෝ දැරියගේ මව/ පියාට/ භාරකරුට බැංකු සාමාජිකත්වය තිබීම අනිවාර්ය වේ.

04.02. බැංකුව විසින් ආරම්භ තැන්පතු මුදල රු.100 දැරීමේදී ගිණුම් සටහන පහත වේ.

හර - පොදු සුභසාධන අරමුදල් ගිණුම

බැර - කැකුළු/ සිසුරක ළමා තැන්පතු ගිණුම

04.03. මෙම වැඩසටහන යටතේ, ළමා ගිණුම් ආරම්භ කිරීම හා පවත්වාගෙන යාමේදී අවශ්‍ය උපදෙස් මෙහෙයුම් උපදෙස් 01 හා 06 ඊට එකතුවෙන් උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

04.04. ළමා ගිණුම් ආරම්භ තැන්පතු මුදල බැංකු විසින් දරන අතර, ඉන් අනතුරුව එම දරු දැරියන්ගේ ඉතිරි කිරීමට පුරුද්ද ඇති කළ යුතුය.

04.05. මේ සඳහා වසමෙහි රාජකාරිවල නිරත දිවිනැගුම සංවර්ධන නිලධාරීන් මෙම ගිණුම් සඳහා තැන්පතු රැස් කිරීමට දැනුවත් කිරීම හා විවිධ වැඩසටහන් දියත් කිරීම ඔවුන්ගේ රාජකාරි වගකීමක් වේ.

05. වැඩසටහන ආරම්භ කිරීම හා ප්‍රගතිය ලබාදීම.

05.01. 2017 ජනවාරි මස 01 දින සිට 2017.03.31 දින දක්වා වැඩසටහන දියත් කරනු ලබයි. එම කාලය තුළ බැංකු සාමාජිකත්වය හිමි පවුල් වල දැනටමත් ළමා ගිණුමක් නොමැති සියළු දරු දැරියන්ට දිවිනැගුම ප්‍රජාමූල බැංකුවෙහි ගිණුමක් ආරම්භ කළ යුතුය.

05.02. ප්‍රගතිය ලබාදීම.

මෙම වැඩසටහන දියත් කරනු ලබන කාලසීමාව තුළ, ළමා ගිණුම් ආරම්භ කිරීමේ ප්‍රගතිය මාසිකව දිස්ත්‍රික් දිවිනැගුම අංශය හරහා ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙත සැම මසකම එවීම අනිවාර්ය වේ. ඒ සඳහා ඇමුණුම් 01 ආකෘතිය භාවිතා වාර්තාව සකස් කර, එහිදී දිස්ත්‍රික් දිවිනැගුම අංශය මගින් බල ප්‍රදේශයට අයත් සියළුම බැංකුවල ප්‍රගතිය සහිත වාර්තාව bank@divineguma.gov.lk විද්‍යුත් ලිපිනය හරහා එවීමට කටයුතු කළ යුතුය.



නිල් හසුනින්,

අධ්‍යක්ෂ ජනරාල්

පිටපත් :- 01. ලේකම්, සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධක අමාත්‍යාංශය

- අ.ක.ස.

02. දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ

- අ.ක.ස

03. ප්‍රධාන අභ්‍යන්තර විගණක

- කා.දැ.ස.

2017 රාජ්‍ය අයවැය යෝජනාව මත, ක්‍රියාවට නංවන ලද කැකුළු/ සිසුරක ළමා ගිණුම් ප්‍රවර්ධන

වැඩසටහනෙහි ප්‍රගතිය

දිස්ත්‍රික්කය:-

මාසය:-

අනු අංකය	දිව්‍යාගම ප්‍රජාමූල බැංකුවෙහි නම	කැකුළු ලමා ගිණුම් සංඛ්‍යාව	කාලසීමාව තුළ ආරම්භ කළ සිසුරක ලමා ගිණුම් සංඛ්‍යාව	ආරම්භ කළ ගිණුම් වල මුළු එකතුව	ආරම්භක තැන්පතු මුදල සඳහා වැයකළ මුදල (රු.)
එකතුව					

සිකස් කලේ

නම :-

අත්පන :-

දිනය :-

සහතික කළේ

දිස්ත්‍රික් දිව්‍යාගුම අධ්‍යක්ෂ

අත්සන :-

දිනය :-